

25. නිවාප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්තුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි,යි හිසැනුන්ට කථාකලහ. ,ස්වාමීන් වහන්ස,යි ඒ හිසැනු භාග්‍යවතුන් වහන්සේට උන්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

2. ,මහණෙනි, මුවන් ඇල්ලීමට තණකොළ වචන තැනැත්තෝ මා විසින් මේ වචන තණ කොළ අනුභව කරන්නාවූ මුව සමූහයා එය අනුභව කොට දිසායුෂ වෙන්වා වණිවත් වෙන්වා බොහෝ කලක් යැපෙන්නාවාසි කියා නොවචන්නේය. ඔහු මෙසේ සිතාගෙන වචන්නේය. (කෙසේද?) මුව සමූහයා මා විසින් වචන මේ තණ කොළ කොටුවට ඇතුළුවී මුසපත්ව ආහාර අනුභව කරන්නාහුය. ඇතුළුවී මුසපත්ව ආහාර අනුභව කරන්නාහු මත්වන්නාහුය. මත් වූවාහු සිහිතැති බවට පැමිණෙන්නාහ. සිහිතැති වූවාහු මේ තණ කොළ කොටුවෙහිදී කැමති සේ අල්ලාගතහැකි බවට පැමිණෙන්නාහුය යි සිතා තණ කොටුව වචන්නේය.

3. ,මහණෙනි, එහි පලමුවෙනි මුව සමූහය මුවන් ඇල්ලීම පිණිස තණ වචන්නහුගේ තණ කොටුවට ඇතුළුවී මුසපත් වූවාහු බොජුන් අනුභව කලහ. ඔව්හු එහි ඇතුළුව මුසපත්ව බොජුන් අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට (සිහිතැති බවට) පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ වනාහි පලමුවෙනි මුව සමූහයා මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහ.

4. ,මහණෙනි, එහි ලා දෙවන මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පලමුවෙනි මුව සමූහය ඒ මුවන් අල්ලන්නාගේ තණ කොටුවට වැද මුසපත් වූවාහු ගොජනයන් අනුභව කලාහුද, ඔවුහු එහි ඇතුළුව සිහිමුලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පලමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහ. යම්හෙයකින් අපි ඒ තණ කොටුවේ ගොජනයෙන් සම්පූර්ණයෙන් වලකිමු නම් භය සහිත ගොජනයෙන් වෙන්ව මහ වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක’. (කියායි) ඔව්හු මුළුමනින් තණ කොටු ගොජනයෙන් වැලැක්කාහුය. බියෙන් අනුභව කටයුතු බොජුනෙන් වැලැක්කාහු මහ වනයට වැද වාසය කලාහුය. ශ්‍රීෂ්ම සතුටෙහි අන්තිම මාසයෙහි තණ භා ජලය වියලී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙටිවූ බවට පැමිණියේය. ඉතා කෙටිවූ බවට

පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණ කලීන මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට ආපසු පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මූලාවුචාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහි මූලාවුචාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහි මූලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ.

මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය.

5. ,මහණෙනි, එහි තුන්වෙනි මුව සමූහයමෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමූලා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි ඇතුළුව සිහිමූලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය. යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමූලා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි ඇතුළුව සිහිමූලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය. අපි සම්පූර්ණයෙන් තණ කොටු හොප්තයෙන් වෙන්වෙමු නම් හයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔවුහු තණ කොටු හොප්තයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. හයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම සෘතුවෙහි අත්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කලීන ඔවුන්ගේ ශරීරය ඉතා කෙටිවූ බවට පැමිණියේය. ඉතා කෙටිවූ බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණ කලීන මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ආපසු පැමිණියහ.

,ඔවුහු එහි වැද සිහිමූලා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි ඇතුළුව සිහිමූලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය.

,එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින තැනක් සාදාගන්නෙමු නම් යහපති. එහි වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය).

,ඔවුහු මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින ස්ථානයක් කොට වාසය කළාහුය. වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළුනොවී සිහි මූලා නොවී ආහාර

අනුභව කලානුය. සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහු නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කලහැකි බවට නොපැමිණියාහ.

6. ,මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටය. මේ තුන්වන මුව සමූහයා සෘද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යඝ්‍යයන් වැනිය, ඔවුහු තණ කොටුවේ තණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව භාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔවුහු මෙම තණ කොටුව භාත්පස මහත් ප්‍රදේශයක් වටකලහුය.

,මහණෙනි, මුවන් අල්ලන්නාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලැගීමට යන්ද ඒ වාස ස්ඛානය දුටුවාහුය, මහණෙනි ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය.

7. ,මහණෙනි, එහි සතරවෙහි මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පලමුවෙහි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමූලා වූවාහු ආහාර අනුභව කලහ. ඔවුහු එහි ඇතුළුව සිහිමූලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කල හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පලමුවෙහි මුව සමූහය මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය. යම් ඒ මුව සමූහය මෙසේ සිතූහ. ‘අපි සම්පූර්ණයෙන් තණ කොටු ආහාරයෙන් වෙන්වෙමු නම් හයින් අනුභව කල යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔවුහු තණ කොටු ආහාරයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. හයින් අනුභව කලයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කලාහුය. ග්‍රීෂ්ම සෘතුවෙහි අත්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙටි බවට පැමිණියේය. ඉතා කෙටි බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුන කල්හි මුව වැද්දාගේ ඒ තණ කොටුවට ආපසු පැමිණියහ.

8. ,ඔවුහු එහි වැද සිහි මූලාවූවාහු ආහාර අනුභව කලහ. ඔවුහු එහි වැද සිහිමූලාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කල හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙහි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය. එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට වාසය කරන්නෙමු. එසේ වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කල හැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියායි).

9. ,ඔවුහු මුවවැද්දාගේ තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට වාසය කළාහුය. වාසය කොට මුව වැද්දාගේ තණ කොටුවට ඇතුළුවනවි සිහි මූලා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවුවාහු ප්‍රමාදයට නොපැමිණියාහු නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ.

,මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමුහය කයිරාවකය. කපටිය. මේ තුන්වන මුව සමුහයා සෘද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යස්‍යයන් වැනිය, ඔවුහු තණ කොටුවේ තණද අනුභව කරන්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව භාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමුහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි)

10. ‘ඔවුහු මහත් දැලකින් තණ කොටුව භාත්පස මහත් ප්‍රදේශයක් වටකළාහුය.

,මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමුහය යම් තැනක ලිගිත්ද්ද ඒ තැන් දුටුවාහුය, මහණෙනි, ඒ තුන්වන මුව සමුහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිඳුනාහුය.

,යම් විධියකින් මුව වැද්දාද ඔහුගේ පිරිසද යම් තැනකට යා නොහැක්කේද අපි එබඳු තැනක් වාසස්ථාන කරන්නෙමු නම් එහි වාසය කොට මුව වැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් නොවැද මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවුවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණියෝම මේ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් යහපත් යයි, සිතුවහ. යම් තැනකට මුවවැද්දාද ඔහුගේ පිරිසද නොයන්නේද ඒ ස්ථානය වාසස්ථාන කරගන්න. එහි වාසය කරමින් මුවවැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මූලානොවී ආහාර අනුභව කළහ. තණ ටකටුවට නොවැද සිහි මූලානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත්වීමට නොපැමිණියාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවවැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියහ.

11. ,මහණෙනි, මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘මේ හතරවෙනි මුව සමුහයා කයිරාවකය. කපටිය. මේ හතරවෙනි මුව සමුහයා සෘද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යස්‍යයන් වැනිය, ඔවුහු තණ කොටුවද අනුභව කරන්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව භාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලිගිත්ද මේ හතරවෙනි මුව සමුහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි). ඔවුහු ඒ තණ කොටුව භාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැලකින් වටකළාහුය. මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ මුව සමුහයාගේ වාසස්ථානය නුදුටුවාහුය,

12. ,මහණෙනි, ඒ මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් අපි මේ සතරවැනි මුව සමූහයා කලබල කරන්නෙමු නම් කලබල කරනු ලැබූ ඔවුහු දුර සිටින අන්‍ය මුවන්ද කලබල කරන්නාහ. ඒ මුවෝද කලබල වුවාහු අන්‍යයන්ද කලබල කරන්නාහ. එසේ වුවිට මේ තණ කොටුව සම්පූර්ණයෙන් මුවන්ගෙන් හිස් වන්නේය. යම් හෙයකින් අපි සතරවෙනි මුව සමූහයා කෙරෙහි උපෙක්‍ෂා වන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි. මහණෙනි, මුවවැද්දාද මුවවැද්දාගේ පිරිසද සතරවැනි මුව සමූහයා කෙරෙහි උපෙක්‍ෂාවූහ. මහණෙනි මෙසේ වනාහි ඒ සතරවැනි මුව සමූහයා මුවවැද්දාගේ උපක්‍රම බලයෙන් මිදුනාහ.

13. ,මහණෙනි, අපීය ඇඟවීමට මා විසින් මේ උපමාව දක්වන ලදි. මෙහි අපීය මෙසේය. මහණෙනි, තණ කොටුව යනු පංචකාම ගුණයට නමෙකි. මහණෙනි මුවවැද්දා යනු පාපිච්ච මාරයාට නමෙකි. මහණෙනි, ඔහුගේ පිරිස යනු මාරපිරිසට නමෙකි. මහණෙනි මුව සමූහයා යනු මහණ බමුණන්ට නමෙකි.

,මහණෙනි, පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වචනලද තණ කොටුව නැමැති පංචකාමය සිහි මූලාවූවාහු අනුභව කලහ. ඔවුහු එහි සිහි මූලාව පස්කම්සැප අනුභව කිරීමෙන් මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පඤ්චකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක්කලහැකි බවට පැමිණියහ.

‘මහණෙනි, මෙසේ පළමුවෙනි ග්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි පළමුවෙනි මුව සමූහය යම්සේද, මහණෙනි මේ පළමුවෙනි මහණ බමුණන්ද එබඳුයයි කියමි.

14. ,මහණෙනි, එහි දෙවැනි ග්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ග්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වචන ලද ඒ පඤ්චකාම තණ කොටුවට ඇතුළුව සිහිමූලා වූවාහු ආහාර අනුභව කලහ. ඔවුහු එහි සිහි මූලාව පඤ්චකාමය නමැති ආහාර අනුභව කලාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කලහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ග්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

‘යම් හේතුවකින් අපි සියළු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු හෝජනයෙන් වෙන්ව මහවනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක, (කියායි). ඔවුහු සම්පූර්ණයෙන් පංචකාම හෝජනයෙන් වෙන් වූවාහුය. හය සහිත හෝජනයෙන් වෙන්ව වනයට වැද වාසය කලාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. උරුරුහැල් අනුභව කරන්නෝද වූහ, සම් කසට අනුභව කරන්නෝද වූහ, ගස්මැලියම් අනුභව කරන්නෝද වූහ, කුඩු අනුභව කරන්නෝද වූහ, දඹු බන් අනුභව කරන්නෝද වූහ, තණකොළ අනුභව කරන්නෝද වූහ, ලපටි වස්සන්ගේ ගොම අනුභව කරන්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මූල් එල අනුභව කරමන්ද පිවන් වූහ. ශ්‍රීෂ්ම සෘතු වෙහි අත්තිම මාසයේ තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙටිවූ විය. ඉතා කෙටිවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වචන

ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මූලා වූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමූලාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය. මහණෙනි, මම දෙවෙනි මුව සමූහය යම්සේද මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද මෙබඳු යයි කියමි.

15. ,මහණෙනි, තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුහ. ‘ පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වචන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමූලා වූවාහු පංචකාම නමිටු ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මූලාව පංචකාම නමිටු ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වචන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමූලා වූවාහු පංචකාමය නමැති හොජනය අනුභව කළහ. ඔවුහු එහි සිහි මූලාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

16. ,යම් හේතුවකින් අපි සියළු ආකාරයෙන් පඤ්චකාම තණකොටු හොජනයෙන් වලකින්නෙමුනම්, හයසහිත හොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි) (මෙසේ) ඔවුහු සම්පුණ්ණියෙන් පඤ්චකාමය නමැති තණකොටු හොජනයෙන් වෙන් වූවාහුය. හයසහිත හොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝ වූහ. බඩහමු (අමු) බුදින්නෝ වූහ. උාරුහැල් අනුභව කරන්නෝ වූහ, සම් කසට බුදින්නෝවූහ, ගස් මැලියම් බුදින්නෝ වූහ, කුඩු බුදින්නෝ වූහ, දඹු බන් බුදින්නෝ වූහ, තණකොළ බුදින්නෝ වූහ, ලපටි වස්සන්ගේ ගොම බුදින්නෝ වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මූල් ඵල අනුභව කරන්නාහු ජිවන් වූහ. ග්‍රිෂ්ම සෘතුවෙහි අත්තිම මාසයේ තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙටිවූ විය. ඉතා කෙටිවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුණේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වචන ලද එම පඤ්චකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මූලාව පංචකාම තණ කොටුවල ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමූලාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

17. ,මේ මාරයා විසින් වචනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරුව තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වචනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නමෝ මන්වීමට නොපැමිණෙන්නෙමු. මන්වීමට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකිබවට පැමිණෙන්නෙමු’ (කියායි.) ඔවුහු මාරයාගේ පඤ්චකාම තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වචනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මූලා නොවී ආහාර අනුභව කළාහු මන්වීමට නොපැමිණියහ. මන් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පඤ්චකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

18. ,එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද, ලොකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අතිකෙක ශරීරය අතිකෙක කියාද, සත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත සත්වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

19. ,මහණෙනි, තුන්වෙනි මුව සමූහය යම්සේද මේ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් එබඳු යයි මම කියමි.

,මහණෙනි, එහි සතරවැනි මහණබමුණෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණබමුණෝ සිහිමූලාව මාරයා විසින් වචන ලද ඒ පඤ්චකාම නමිවූ ආහාර අනුභව කළාහු මන්වීමට පැමිණියහුය. මන්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.’

,යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වචන ලද පඤ්චකාම තණ කොටුවෙහි වැද සිහිමූලා වූවාහු පඤ්චකාමය අනුභව කළහ. ඔවුහු එහි සිහි මූලාව ආහාර අනුභව කළාහු මන්වූවාහුය. මන්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

,යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු ගොජනයෙන් වලකින්නෙමු නම්, හය සහිත ගොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) (මෙසේ) ඔවුහු සම්පූර්ණයෙන් පංචකාම ගොජනයෙන් වෙන් වූවාහ, හයසහිත ගොජනයෙන් වෙන්ව

වනයට වැද වාසය කලාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වුහ. බඩහමු (අමු) බුදින්නෝද වුහ. උරුහැල් බුදින්නෝද වුහ, සම් කසට බුදින්නෝද වුහ, ගස් මැලියම් බුදින්නෝද වුහ, කුඩු බුදින්නෝද වුහ, දඹු බන් බුදින්නෝද වුහ, තණකොළ බුදින්නෝද වුහ, ලපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වුහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වුහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වුහ. ශ්‍රීෂ්ම සාතුටෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකලිහි ඔවුන්ගේ ගරීර ඉතා කෙටිවූ විස. ඉතා කෙටිවූවු ගරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුන කලිහි සමාධිය පිරිහුණේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වචන ලද ඵම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මූලා වූවාහු ආහාර අනුභව කලහ. ඔවුහු එහි වැද සිහිමූලාව, ආහාර අනුභව කරන්නාහු මන්වූවාහුය. මන්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කලහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

,අපි මේ මාරයා විසින් වචනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරුව තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වචනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් එහි නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නමෝ මන්වීමට නොපැමිණෙන්නෙමු නම් මන්වීමට නොපැමිණෙන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණෙන්නෙමෝ මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කලහැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙක, (කියායි.) ඔවුහු මාරයා විසින් වචන ලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කලාහුය. සිහි මූලා නොවී ආහාර අනුභව කලාහු මන්වීමට නොපැමිණියහ. මන් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකලහැකි බවට පැමිණියාහුය.

,එසේද වුවත් ඔවුහු මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වුහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙලවර ඇත්තේය කියාද, ලොකය කෙලවර නැත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ගරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ගරීරය අනිකෙක කියාද, සත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්වයා මරණින් මතු ඇත්තේ නැත නැත්තේ නැත කියාද සත්වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේ නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, ඒ තුන්වැනි මුව සමූහය යම්සේද මම මේ තුන්වැනි මහණ බමුණු සමූහයන් එබඳු යයි කියමි.

20. ,මහණෙනි, ඒ සතරවැනි මහණබ්‍රාහ්මණයෝ මෙසේ සිතුහ. ‘පලමුවෙහි මහණබමුණෝ මාරයා විසින් වචන ලද තණකොටුව නමැති පංචකාමය සිහිමූලා වූවාහු අනුභව කලහ. ඔවුහු සිහිමූලාව පස්කම් සැප අනුභව කලාහු මන්වීමට පැමිණියහ. මන්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ

කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතුහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වචන ලද ඒ පංචකාම තණ කොටුවට ඇතුළුව සිහිමූලා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මූලාව පංචකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පසුදාමය නම්වූ තණකොටු හොප්තයෙන් වළකින්නෙමු නම් භය සහිත හොප්තයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක්' (කියායි.) ඔවුහු සම්පූර්ණයෙන් පංචකාම හොප්තයෙන් වෙන් වූවාහුය භය සහිත හොප්තයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය.

,ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. උරැහැල් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ලපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ශ්‍රීෂ්ම සෘතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙටිවූ විය. ඉතා කෙටිවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වචන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණ එහි වැද සිහි මූලා වූවාහු පංචකාම නමැති ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමූලාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

21. , යම් ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුහ. 'පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වචන ලද ඒ පංචකාමය නමැති තණකොටුවට වැද සිහි මූලාවූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

, යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුහ. 'යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වචන ලද පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමූලා වූවාහු පංචකාමය නමැති හොප්තය අනුභව කළහ.

ඔවුහු එහි සිහි මූලාව ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක්

කලහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පලමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

, යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු ගොජනයෙන් වලකින්නෙමු නම් භය සහිත ගොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක' (කියායි.) (මෙසේ) ඔවුහු සම්පූර්ණයෙන් පංචකාමය නමැති තණකොටු ගොජනයෙන් වෙන් වූවාහුය, භය සහිත ගොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කලාහුය, ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. උරුරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹුබත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ලපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් එල අනුභව කරමින්ද ජීවත් වූහ. ශ්‍රීෂ්ම සෘතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙටිවූ විස. ඉතා කෙටිවූවු

ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුණේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වචන ලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මූලා වූවාහු පංචකාම තණ කොටු ආහාරය අනුභව කලහ. ඔවුහු එහි වැද සිහිමූලාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මන්වූවාහුය. මන්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කලහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

22. , මේ මාරයා විසින් වචනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වචනලද පංචකාම තණකොටුවෙහි නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නමෝ මන්වීමට නොපැමිණෙන්නෙමු නම් මන්වීමට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණෙන්නෙමෝ නම් පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකලහැකි බවට පැමිණෙන්නෙමු' (කියායි.) ඔවුහු මාරයාගේ පංචකාම තණකොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කලාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වචන ලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කලාහු මන්වීමට නොපැමිණියහ. මන් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකලහැකි බවට පැමිණියාහුය.

‘ එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙලවර නැත්තේය කියාද ලොකය කෙලවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අතිකෙක ශරීරය අතිකෙක කියාද, සත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද, සත්වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත්

නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

‘ මාරයාත් මාර පිරිසත් යම් තැනකට නොයන්නේද අපි එහි වාසයකරමින් මාරයා විසින් වචනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මූලානොවී ආහාර අනුභව කරන්නෙමු නම්, එහි නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නමෝ නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාද නොවන්නමෝ මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි)

, යම් තැනකට මාරයාද මාර පිරිසද නොපැමිණෙද්ද ඔවුහු එහි වාසයට ගියාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මූලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ. මහණෙනි, මෙසේ ඒ සතර වැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් මිදුනාහුය. මහණෙනි සතරවෙනි මුව සමූහය යම්සේද, මේ සතරවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද එබඳු යයි මම කියමි.

23. ,මහණෙනි, මාරයාගේත් මාර පිරිසගේත් නොපැමිණීම නම් කෙසේද ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතකී සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේයයි ද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

,මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණතෙම විතකී විචාරයන්ගේ සන්සිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති විතකී රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති චිතිය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

,මහණෙනි, නැවත අතිකක්ද කියමි.මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආයාසීයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්‍ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අසධකෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද, කියනු ලැබේ.

, මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම

මාරයාගේ ඇස අන්ධ කළේ යයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

24. , මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණනෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැති කිරීමෙන් (නොයෙක්) සංඥාවන් සිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානන්දවායනන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණනෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණනෙම සියලු ආකාරයෙන් ආකාශානන්දවායනනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණන්දවායනන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණනෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණනෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණන්දවායනනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චන්ද්‍යානයනන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණනෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණනෙම සියලු ආකාරයෙන් ආකිඤ්චන්ද්‍යානයනනය ඉක්මවා තෙවසන්ද්‍යානාසන්ද්‍යානයනන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණනෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අතිකක්ද කියමි. මහණනෙම සියලු ආකාරයෙන් තෙවසන්ද්‍යානාසන්ද්‍යානයනනය ඉක්මවා ඤ්ඤානවේදයන නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයිද මාහී ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ (කෙලෙස්) නැතිකරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණනෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද ලොකයෙහි ඇලෙන්නාවූ තෘෂ්ණාවෙන් එතරවූයේ යයිද කියනු ලැබේ. ,

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ හිඤ්ඤ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පස්වෙනිවූ නිවාප සූත්‍රය නිමි. (3 - 5)

